

## පරික්ෂක වාර්තාව

AA3 විභාගය - ජනවාරි 2020

### (AA32) කළමණාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය

හැඳින්වීම්:

මෙම ප්‍රශ්න පත්‍රය කොටස් තුනකින් සමන්විත විය:

1. A කොටස - ලකුණු 05 බැංගින් වූ ප්‍රශ්න 04.
2. B කොටස - ලකුණු 10 බැංගින් වූ ප්‍රශ්න 03.
3. C කොටස - ලකුණු 25 බැංගින් වූ ප්‍රශ්න 02.

පොදු අදහස්:

බහුතරයක් අයදුම්කරුවන්ගේ කාර්යසාධනය සතුවුදායක විය. කෙසේ වෙතත් පොදු වැරදි කිහිපයක් දක්නට ලැබුණි.

එක් එක් කොටස සඳහා කාර්යසාධනය:

**A කොටස** - මෙහි වූ ප්‍රශ්න 4 සඳහා අයදුම්කරුවන්ගේ කාර්යසාධනය සතුවුදායක විය. ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට කාර්යසාධනය පහත පරිදි විය:

ප්‍රශ්න අංකය	කාර්යසාධනය
1	සතුවුදායක නොවේ.
2	සතුවුදායක වේ.
3	හොඳයි.
4	සතුවුදායක වේ.

**B කොටස** - මෙහි වූ ප්‍රශ්න 3 සඳහාද කාර්යසාධනය සතුවුදායක විය. ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට කාර්යසාධනය පහත පරිදි වේ:

ප්‍රශ්න අංකය	කාර්යසාධනය
1	සතුවුදායක වේ.
2	සතුවුදායක වේ.
3	සතුවුදායක වේ.

**C කොටස** - මෙහි වූ ප්‍රශ්න 2 සඳහා කාර්යසාධනය හොඳ මට්ටමක පැවතුණි. ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට කාර්යසාධනය පහත පරිදි වේ:

ප්‍රශ්න අංකය	කාර්යසාධනය
1	හොඳයි.
2	හොඳයි.

## A - කොටස

### **ප්‍රග්න අංක 01**

මෙම ප්‍රග්නය මගින් පුද්ගලයෙකුගේ මූල්‍ය ස්වාධීනත්වය පිළිබඳ විමසා තිබුණි. මෙම ප්‍රග්නයට බහුතරයක් අයදුම්කරුවන් නිවැරදිව උත්සාහ කර නොතිබුණි.

#### **පොදු දුරවලතා:**

මෙම ප්‍රග්නයේ අවශ්‍යතාවය වැඩි පිරිසක් නිවැරදිව තේරුමෙන් නැත. සමහරක් අයදුම්කරුවන් “මූල්‍ය ස්වාධීනත්වය ප්‍රාග්ධනයෙකු විසින් රැකියාවක් කළයුතුය” යන්න දක්වා තිබුණි. මෙම ප්‍රග්නයේ අවශ්‍යතාවය පිළිබඳව මොවුන් සැලකිලිමත්ව නොසිටියන. බහුතරයක් අයදුම්කරුවන්ට මෙම මාතාකාව පිළිබඳව නිවැරදි දැනුමක් නොමැතිබව දක්නට ලැබේයි.

**කාර්යසාධනය :** මෙම ප්‍රග්නය සඳහා සමස්ථ කාර්යසාධනය සතුවුදායක මට්ටමක නොවේය.

#### **පරීක්ෂක යෝජනය:**

විෂයට අදාළ ත්‍යාගාත්මක සංකල්ප පිළිබඳව අයදුම්කරුවන් සැලකිලිමත් වී සිටිය යුතුය.

### **ප්‍රග්න අංක 02**

මෙම ප්‍රග්නයෙන් අයවැය පාලනයේ දුරවලතා පිළිබඳ විමසා තිබුණි. මෙයින් අයවැය පාලනයේ සීමාවන් තුනක් පැහැදිලි කිරීම අවශ්‍ය විය.

#### **පොදු දුරවලතා:**

ඇතැම් අයදුම්කරුවන් අයවැය පාලනයේ සීමාවන් වෙනුවට එහි වාසිදායක පැතිකඩයන් දක්වා තිබුණි. එසේම තවත් සමහර අයදුම්කරුවන් අයවැය පාලනයේ ගුණාංග දක්වා තිබු අතර ඇතැම් අයදුම්කරුවන් අයවැය පාලනයේ දුරවලතා වෙනුවට රාජ්‍ය අයවැය පිළිබඳවද දක්වා තිබුණි.

**කාර්යසාධනය :** මෙම ප්‍රග්නය සඳහා සමස්ථ කාර්යසාධනය සතුවුදායක මට්ටමක විය.

#### **පරීක්ෂක යෝජනය:**

අයදුම්කරුවන් විසින් අයවැය පාලනයට අදාළ දැනුම වැඩි දියුණු කර ගතයුතුය.

## ප්‍රශ්න අංක 03

මෙම ප්‍රශ්නය මගින් කාරක ප්‍රාග්ධන වතුයේ භාවිතය පිළිබඳ විමසා තිබුණි. එමගින් දෙනලද සමාගමේ කාරක ප්‍රාග්ධන වතුය ගණනය කිරීම අවශ්‍ය විය. අයදුම්කරුවන්ගේ බහුතරය මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයා තිබූ අතර මුළු ලකුණු ලබා ගැනීමටද සමත් විය.

### පොදු දුර්වලතා:

අැතැම් අයදුම්කරුවන්, තොග දින ගණන, වෙළඳ ලැබිය යුතු සහ වෙළඳ ගෙවිය යුතු දින ගණන් ගණනය කිරීමේදී වරදවා ගෙන තිබුණි. කාරක ප්‍රාග්ධන වතුය ගණනය කිරීමේදී ද අයදුම්කරුවන් විසින් ගෙවිය යුතු දින ගණන අඩු කිරීම වෙනුවට එකතුකර තිබුණි. තවද සමහර අයදුම්කරුවන් පෙරවැඩි පෙන්වා නොතිබුණු.

**කාර්යසාධනය :** මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සතුවුදායක මට්ටමක නොවීය.

### පරීක්ෂක යෝජනය:

- ප්‍රශ්නය හොඳින් කියවන්න.
- මෙවැනි ස්වරුපයේ ප්‍රශ්න සඳහා පුහුණු වෙන්න.
- ස්ව-අධ්‍යයන පාඨම් භොඳින් අධ්‍යනය කිරීම.

## ප්‍රශ්න අංක 04

මෙම ප්‍රශ්නය මගින් අදාළ පිරිවැය සංකල්ප පිළිබඳව දැනුම පරීක්ෂා කර තිබුණි. මෙමගින් විශේෂ ඇණවුමේ අදාළ පිරිවැය ගණනය කර එය භාරගත යුතුද නැද්ද යන්න සඳහන් කිරීම අවශ්‍ය විය.

### පොදු දුර්වලතා:

දුවා පිරිවැයේ අදාළ පිරිවැය හඳුනාගැනීමට බොහෝ අයදුම්කරුවන් අසමත් වුහ. තවද විශේෂ ඇණවුමේ සංජ්‍ය ගුම පිරිවැය ගණනය කිරීමේදී ද වරදවාගෙන තිබුණි. අක්‍රිය ගුම පැය 340 ක් සමාගමේ ඇති බව බොහෝ අයදුම්කරුවන් වහාගෙන නොතිබුණි. එබැවින්, සංජ්‍ය ගුම පිරිවැය අදාළ පිරිවැයක් නොවන නමුත්, බහුතරයක් අයදුම්කරුවන් එය අදාළ පිරිවැයක් ලෙස සලකා තිබුණි.

**කාර්යසාධනය :** මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සතුවුදායක මට්ටමක විය.

### පරීක්ෂක යෝජනය:

- මෙවැනි ස්වරුපයේ ප්‍රශ්න සඳහා පුහුණු වන්න.
- මෙම සංකල්පය අධ්‍යනය කර පැහැදිලි අදහසක් ලබාගන්න.
- පෙරවැඩි පැහැදිලිව පෙන්වීම.

## B කොටස

### ප්‍රශ්න අංක 05

මෙම ප්‍රශ්නය මගින් අපේක්ෂිත අගය මත පදනම්ව තිරණ ගැනීම පිළිබඳව විමසා තිබුණි. මෙමගින් සමාගම විසින් අපේක්ෂිත අගය මත පදනම්ව කුමන නිෂ්පාදිතය හඳුන්වා දිය යුතුද යන්න තක්සේරු කිරීම අවශ්‍ය විය.

**පොදු දුර්වලතා:**

- ඇතැම් අයදුම්කරුවන් සම්හාවිතාව නොසළකා හැර තිබුණි. ඔවුන් සම්හාවිතාව සැලකිල්ලට නොගෙන ගැනීමය ගණනය කිරීම් පමණක් සිදුකර තිබුණි.
- ඇතැම් අයදුම්කරුවන් සම්හාවිතාව ඒකක ගණනින් ගුණකර තිබුණද අදාළ වට්නාකම්වලින් ගුණකර නොතිබුණි.
- තවද සමහරුන් විකුණුම් මිලට බෙදා හැරීමේ පිරිවැයද එකතු කර තිබුණි.

**කාර්යසාධනය :** මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සතුවුදායක මට්ටමක විය.

**පරික්ෂක යෝජනය:**

- පසුගිය විභාග ප්‍රශ්න පුහුණු වීම.
- ගැනීමය වැරදි මගහරවා ගැනීම.
- පෙරවැඩි පෙන්වීම.

### ප්‍රශ්න අංක 06

මෙම ප්‍රශ්නය මගින් නමු අයවැය මත පදනම්ව ආන්තික පිරිවැයකරණ කුමය හාවිතාකර මෙහෙයුම් ප්‍රකාශ / අයවැය පාලන ප්‍රකාශය පිළියෙළ කිරීම පිළිබඳව පරික්ෂාකර තිබුණි.

**පොදු දුර්වලතා:**

- බොහෝ අයදුම්කරුවන් නමු අයවැය නිවැරදිව පිළියෙළ කර නොතිබුණි.
- ක්‍රියාකාරකම මට්ටම අනුව ස්ථාවර පිරිවැයද නමු කර තිබුණි.
- සමහර අයදුම්කරුවන් විවළතාවයන් ගණනය කරන්නේ කෙසේද යන්න නිවැරදිව තේරුම්ගෙන නොතිබුණි. ඔවුන් විසින් වාසිදායක සහ අවාසිදායක කොන්දේසි පටලවාගෙන තිබුණි.
- ස්ථාවර අයවැයද ,නමු අයවැය ලෙස වැරදියට නම්කර තිබුණි.

**කාර්යසාධනය :** මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සතුවුදායක මට්ටමක විය.

**පරික්ෂක යෝජනය:**

- පසුගිය විභාග ප්‍රශ්න පුහුණු වීම.
- අයවැය පිළිබඳ දැනුම වැඩිදියුණුකර ගත යුතු වීම.

## ප්‍රශ්න අංක 07

මෙම ප්‍රශ්නය මගින් සීමාකාරී සාධකය හඳුනාගැනීම සහ සීමාකාරී සාධකයක් ඇතිවිට ප්‍රශ්නස්ථ නිෂ්පාදිත මිගුය ගණන කිරීම පිළිබඳ දැනුම පරීක්ෂාකර තිබුණි.

පොදු දුර්වලතා:

- ඇතැම් අයදුම්කරුවන්ට සීමාකාරී සාධකය හඳුනා ගැනීම පිළිබඳ දැනුමක් නොමැති විය.
- සමහරක් අයදුම්කරුවන් මේටරයකට දායකය සොයා ඒවා ග්‍රේනිගත කර නොතිබුණි.
- සමහරක් අයදුම්කරුවන් ඒකක දායකය ඉව්‍ය අවශ්‍යතාවයෙන් බෙදීම වෙනුවට ගුණකර තිබුණි.
- ඇතැම් අයදුම්කරුවන් ප්‍රස්ථාරක ක්‍රමය ද හාවිතාකර තිබුණි.
- ගණනය කිරීමේ දුර්වලතාද දක්නට ලැබුණි.
- ඉතාමත් සහ අයදුම්කරුවන් පිරිසක් ග්‍රේනිගත නොකර පවතින සම්පත් ප්‍රමාණය සොයා තිබුණි.
- පෙරවැඩි නිවැරදිව පෙන්වා නොතිබුණි.

කාර්යසාධනය : මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සක්‍රීලුදායක මට්ටමක විය.

පරීක්ෂක යෝජනය:

- පසුගිය විභාග ප්‍රශ්න පුහුණු වීම.
- පෙරවැඩි පෙන්වීම.
- ගණිතමය වැරදි වළක්වා ගැනීම.

## C කොටස

### ප්‍රශ්න අංක 08

A කොටස මගින් සාමාන්‍ය කොටස්වල, වර්ණීය කොටස්වල, තෞකරවල පිරිවැයන්, බර තැබූ සාමාන්‍ය පිරිවැයන් ගණනය කිරීම පිළිබඳ දැනුම පරීක්ෂාකර තිබුණි.

B කොටස මගින් ගුද්ධ වර්තමාන අගය මත පදනම්ව මිලදී ගැනීම හෝ සඳේීම පිළිබඳ තිරණ ගැනීම සම්බන්ධ දැනුම පරීක්ෂාකර තිබුණි.

පොදු දුර්වලතා:

#### A කොටස

- අයදුම්කරුවන් බහුතරයක් නිවැරදි සංකල්ප පිළිබඳ දැනුවත්ව නොසිටියන. විශේෂයෙන්ම තෞකර පිරිවැය සහ බර තැබූ සාමාන්‍ය පිරිවැය ගණනය කිරීමේදී නිවැරදි සූත්‍ර හාවිතා කර නොතිබුණි.
- ලාභාංගවල වර්ධනයක් බලාපොරොත්තු නොවන විට ලාභාංග ක්‍රමය යොදා ගන්නා ආකාරය පිළිබඳ පුහුණුවක් අයදුම්කරුවන්ට නොවිය.
- තෞකර පිරිවැය ගණනය කිරීමේදී බදු සැලකිල්ලට ගෙන නොතිබුණි.
- තෞකර පිරිවැය, තිදහස්කළ නොහැකි ලෙස සලකා තිබුම්.
- බර තැබූ සාමාන්‍ය පිරිවැය ගණනය කිරීමේදී වෙළඳපොල මිල නොසළකා හැරීම.

කාර්යසාධනය : මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය සක්‍රීලුදායක මට්ටමක විය.

## **B කොටස**

- බහුතරයක් අයදුම්කරුවන්ට අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය මොනවාද යන්න පිළිබඳව නිසි අවධානයක් නොතිබුණි.
- සමහරක් අයදුම්කරුවන් ප්‍රාග්ධන දීමනා වසර 4 කට සැලකීම වෙනුවට වසර 5 ටම සලකා තිබූ අතර ක්ෂය වීම ද මුදල් ප්‍රවාහ යටතේ දක්වා තිබුණි. එබැවින් බදු ගණනය කිරීම වැරදියට සිදුකර තිබුණි.
- ප්‍රාග්ධන දීමනා ගණනය කිරීමේදී සුන්බුන් අගය ද සැලකිල්ලට ගෙන තිබීම.

**කාර්යසාධනය :** මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය හොඳ මට්ටමක විය.

**පරීක්ෂක යෝජනය:**

- පසුගිය විභාග ප්‍රශ්න පුහුණු වීම.
- පෙරවැඩි සැමවිටම පෙන්වීම.
- තහායික දැනුම ලබාගැනීම සඳහා ස්ව-අධ්‍යයන පොත් හොඳින් අධ්‍යනය කිරීම.

## **ප්‍රශ්න අංක 09**

**A කොටස** මගින් අභ්‍යන්තරිකව නිපදවීමේ අදාළ පිරිවැය, බාහිර මූලාශ්‍රකරණයේ අදාළ පිරිවැය සමග සසදා නිෂ්පාදනය කිරීම හෝ මිලදී ගැනීම යන තීරණ ගැනීම පිළිබඳ අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂාකරන ලදී.

**B කොටස** මගින් දුව්‍ය විවළතාවය, දුව්‍ය එලදා විවළතාව සහ දුව්‍ය මිල විවළතාව ගණනය කිරීම සහ ගණනය කළ විවළතාවයන් ද ඇතුළත් කර මෙහෙයුම් ප්‍රකාශය පිළියෙළ කර අයවැයගත දායකය, සත්‍ය දායකය සමග සැසදීම පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලදී.

**පොදු දුර්වලතා :** A කොටස:

- බහුතරයක් අයදුම්කරුවන්ට පිළිතුර සම්පූර්ණ කිරීමට නොහැකිව තිබුණි. ගණනය කිරීම නිවැරදිව කළ අයදුම්කරුවන් පවා ගුද්ධ ඉතිරිය වූ රු.562,000/- නිවැරදිව පෙන්වා නොතිබුණි.
- සමහරක් අයදුම්කරුවන් ස්ථාවර හා විවළා විකුණුම් සහ බෙදා හැරීමේ පිරිවැය වූ රු.240,000/- සහ රු.460,000/- බාහිර මූලාශ්‍රකරණ පිරිවැය වූ රු.10,880,000/- ක් අඩුකර දක්වා තිබුණි. නිෂ්පාදනය කිරීමේ ගුද්ධ ඉතිරිය ගණනය කිරීමේදී එම පිරිවැයත් අදාළ නොවන පිරිවැය ලෙස සැලකිය යුතු විය. බාහිර මූලාශ්‍රකරණ මුළු පිරිවැය ගණනය කිරීමේදී එම පිරිවැයන් ගැනුම් පිරිවැයට එකතු කළ යුතුය.
- සමහරක් අයදුම්කරුවන් වාර්ෂික නිෂ්පාදන පිරිවැය වූ රු.750,000/- නිෂ්පාදනය කිරීමේ මුළු පිරිවැය ගණනය කිරීමේදී නොසලකා හැර තිබුණි.

**කාර්යසාධනය :** මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය හොඳ මට්ටමක විය.

## **පොදු දුර්වලතා: B කොටස:**

- අයදුම්කරුවන්ගෙන් බහුතරය විවලතාවයන් නිවැරදිව ගණනය කර නොතිබූණි. විවලතාවයන් නිවැරදිව ගණනය කිරීමට සමත්වූ අයදුම්කරුවන් මෙහෙයුම් ප්‍රකාශනයද නිවැරදි ආකෘතිය යොදාගෙන නිවැරදිව පිළියෙළ කර තිබූණි.
- ඇතැම් අයදුම්කරුවන් අදාළ සූත්‍ර නිවැරදිව දැක්වුවද ඒවාට වැරදි ලෙස අගයන් ආදේශකර තිබූණි.
- වාසි දායක සහ අවාසි දායක තත්ත්ව වැරදි ලෙස දක්වා තිබූණි.
- සමහරක් අයදුම්කරුවන් වාසි දායක සහ අවාසි දායක තත්ත්ව සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම අතහැර තිබූණි.
- සාප්‍ර උච්ච එළඳා විවලතාව ගණනය කිරීමේදී සත්‍ය ඒකක ගණන වූ 16,700 ලෙසුවට අයවැය ගත ඒකක ගණන වූ 17,500 බොහෝ අයදුම්කරුවන් විසින් යොදාගෙන තිබූණි.
- ඇතැම් අයදුම්කරුවන් ,ගණනය කළ විවලතාවයක් මෙහෙයුම් ප්‍රකාශයේ දක්වා නොතිබූණි.

**කාර්යසාධනය :** මෙම ප්‍රශ්නය සඳහා සමස්ථ කාර්යසාධනය හොඳ මට්ටමක විය.

## **පරික්ෂක යෝජනය:**

- අයදුම්කරුවන් විසින් විවලතාවයන්ට අදාළ සූත්‍ර විවිධ අවස්ථා යටතේ භාවිතා කළ යුතු ආකාරය පූහුණු විය යුතුය.
- පෙරවැඩි නිවැරදිව පෙන්වීම.
- නිවැරදි අගයන් සූත්‍ර වලට ආදේශ කිරීම.

- \* \* \* -